



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



සමාජ සම්බලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය
சமூக வலுவூட்டல் நலன்புரி மற்றும் கண்டி மரபுரிமைகள் அமைச்சு
MINISTRY OF SOCIAL EMPOWERMENT, WELFARE AND KANDYAN HERITAGE

මගේ අංකය
எனது இல
My No
DSD/HO/09/CBO/ වක්‍රලේඛ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date
2018/01/

සමෘද්ධි වක්‍රලේඛ :- ප්‍රජාමූල / 06 / 2018 /01

සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්/දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්,
සියළුම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්,
සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්,
සියළුම සම්බන්ධීකරණ නිලධාරීන්,
සියළුම සමෘද්ධි කළමනාකරුවන්,
සියළුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,
සියළුම සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානවල සභාපතිවරුන් හා ලේකම්වරුන්,
සියළුම සමෘද්ධි ප්‍රජාමූල සංවිධානවල සභාපතිවරුන් හා ලේකම්වරුන්.

සමෘද්ධි සමිති හා සමෘද්ධි බලකාවලට අයත් නිල ඉතිරිකිරීමේ ගිණුම් හි තැන්පත් මුදල් සමෘද්ධි ප්‍රජාමූල
සංවිධාන හා සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානවලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුම් වෙත ප්‍රේෂණය කිරීම.

(01) හැඳින්වීම

2013 අංක 01 දරණ සමෘද්ධි පනතේ එක් එක් වගන්තිවලට අයත් නියමයන් ඉටුකිරීම සම්බන්ධ 1995 අංක 30 දරන ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරී පනත යටතේ පිහිටුවන ලද සංවිධාන ක්‍රමානුකූලව අහෝසි විය යුතුව ඇත. ඒ අනුව 1995 අංක 30 දරණ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරී පනත යටතේ පිහිටුවන ලද "සමෘද්ධි සමිති" හා "සමෘද්ධි බලකා 2018.03.31 දින සිට නිල වශයෙන් අහෝසි කරනු ඇත. එම අහෝසි කිරීමත් සමඟම "සමෘද්ධි සමිති" හා "සමෘද්ධි බලකා" වලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුම්වල පැවති තැන්පත් මුදල් 2013 අංක 01 දරන සමෘද්ධි පනත යටතේ පිහිටුවන ලද සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන හා සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානවලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට අදාළ උපදෙස් හා මහපෙත්වම් මෙම වක්‍රලේඛය මගින් නිකුත් කරනු ලැබේ.

(02) සමෘද්ධි සමිති වලට අදාළ නිල ඉතිරි කිරීමේ තැන්පත් මුදල් ප්‍රේෂණය කිරීම.

2.1 1995 අංක 30 දරණ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරී පනත යටතේ පිහිටුවන ලද සමෘද්ධි සමිතිවල නිල ඉතිරි කිරීමේ ගිණුම් සමෘද්ධි බැංකු සංගමයේ විවෘත කර පවත්වා ගෙන යන ලදී.

2.2 2013 අංක 01 දරණ සමාද්ධි පනතේ 9 වන වගන්තියට අනුකූලව පිහිටුවන ලද සමාද්ධි ප්‍රජාමූල සංවිධාන 2017 මාර්තු 07 දින ප්‍රකාශිත අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් නියෝගවලට අනුව ක්‍රියාත්මක වීමත් සමඟ "සමාද්ධි සමිති" අක්‍රීය භාවයට පත්විය.

2.3 අක්‍රීය භාවයට පත් සමාද්ධි සමිතිවල සාමාජිකත්වය ලබාගෙන සිටි සමාද්ධි ප්‍රතිලාභීන් (සමාද්ධි සහනධාරලාභීන් හා සහනාධාර නොලබන අඩු ආදායම්ලාභීන්) සමාද්ධි ප්‍රජාමූල සංවිධානවල සාමාජිකත්වය ලබාගැනීමත් සමඟ වර්තමානයේ ග්‍රාමීය මට්ටමේ සිටින සමාද්ධි ප්‍රතිලාභීන් සමාද්ධි ප්‍රජාමූල සංවිධාන වෙත ඒකරාශී වී ඇත.

2.4 සමාද්ධි ප්‍රජාමූල සංවිධාන වලට එක්රැස් වන මුදල් සමාද්ධි පනතේ 13 වන වගන්තිය අනුව සමාද්ධි ප්‍රජාමූල බැංකුවක තැන්පත් කර ගිණුම් පවත්වාගෙන යා යුතුව ඇත.

2.5 2017 දෙසැම්බර් 31 දිනට සෑම සමාද්ධි සමිතියක් නමින්ම සමාද්ධි ප්‍රජාමූල බැංකුවේ පවත්වාගෙන ගිය නිල ඉතිරි කිරීමේ ගිණුමේ ශේෂය අවම තැන්පත් මුදලට සමාන මුදලක් පමණක් ඉතිරිවන සේ පවත්වා ගනිමින් තැන්පත් මුදල් සියල්ල 2018 ජනවාරි 31 දිනට ප්‍රථම සමාද්ධි ප්‍රජාමූල සංවිධාන නමින් විවෘත කර පවත්වාගෙන යන නිල ඉතිරි කිරීමේ ගිණුමට පැවරුම් හර හා පැවරුම් බැර වවුචර් භාවිතා කර ප්‍රේෂණය කළ යුතු වේ.

2.6 සමාද්ධි සමිති වලට අදාළ නිල ඉතිරි කිරීමේ ගිණුම අවම තැන්පත් මුදලට යටත්ව 2018 මාර්තු 31 දින තෙක් පවත්වාගෙන ගොස් එදිනට තැන්පත්ව ඇති සියළුම මුදල් සමාද්ධි ප්‍රජාමූල සංවිධානවලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුමට පැවරුම් හර හා පැවරුම් බැර වවුචර් භාවිතා කර ප්‍රේෂණය කිරීමෙන් පසු සමාද්ධි සමිතිවලට අදාළ නිල ඉතිරි කිරීමේ ගිණුම අහෝසි කළ යුතු වේ.

2.7 ඉහත 2.5 හා 2.6 පරිදි කටයුතු කිරීමට ප්‍රථම සාමාජික එකඟතාවය ලබාගැනීම සඳහා සමාද්ධි සමිතියේ නිල ඉතිරි කිරීමේ ගිණුම අවසන් වරට මෙහෙයවීමේ බලය ලත් ගරු සභාපති, ගරු ලේකම් හා ගරු භාණ්ඩාගාරික යන අයගේ අත්සනින් ලිඛිත ඉල්ලීමක් ලබාගත යුතු වේ.

2.8 සමාද්ධි සමිති සතු අරමුදල්, සමාද්ධි ප්‍රජාමූල සංවිධානයේ නිල ඉතිරි කිරීමේ ගිණුමට මාරුකර ඒ පිළිබඳ ප්‍රජාමූල සංවිධානය දැනුවත් කිරීමට බැංකු කළමනාකරු කටයුතු කළ යුතුය.

(03) සමාද්ධි බලකා වලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුම් හි තැන්පත් මුදල් ප්‍රේෂණය කිරීම.

3.1 1995 අංක 30 දරණ ශ්‍රී ලංකා සමාද්ධි අධිකාරි පනත යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් තරුණ තරුණියන්ගේ සාමාජිකත්වයෙන් පිහිටුවන ලද "සමාද්ධි බලකා" වල නිල ඉතිරි කිරීමේ ගිණුම සමාද්ධි බැංකු සංගමයේ විවෘත කර පවත්වාගෙන යන ලදී.

3.2 "සමාද්ධි බලකා" වල සාමාජිකත්වය ලබා ගෙන සිටි තරුණ කණ්ඩායම් සමාද්ධි පනත හා අති විශේෂ ගැසට් පත්‍රයේ නියෝග වලට අනුකූලව සමාද්ධි ප්‍රජා මූල සංවිධාන වල සාමාජිකත්වය ලබා ගැනීමට ඉඩ සැලසීම මත "සමාද්ධි බලකා" අක්‍රීය වී ඇත.

3.3 අක්‍රීයත්වයට පත් "සමාද්ධි බලකා" වලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුම් හි තැන්පත් මුදල් ග්‍රාමනිලධාරී වසමක් තුළ පදිංචි සමාද්ධි ප්‍රජාමූල සංවිධාන වල සාමාජිකත්වය ලබාගත හැකි මහජනතාවගේ මුදල් බැවින් හා එම ගිණුමේ පවතින මුදල් සමාද්ධි ප්‍රජාමූල සංවිධාන වෙත ප්‍රේෂණය කිරීමේදී ඇති වන ප්‍රායෝගික අපහසුතාවය සැලකිල්ලට ගෙන සමාද්ධි ප්‍රජා මූල සංවිධාන වල එකමුතුවෙන් සැලුම් ලත් සමාද්ධි ප්‍රාදේශීය සංවිධානයට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුමට ප්‍රේෂණය කළ යුතු වේ.

3.4 සමාද්ධි ප්‍රාදේශීය සංවිධාන වලට එක් රැස් වන මුදල් සමාද්ධි පනතේ 17 (ක) වගන්තියට අනුව සමාද්ධි ප්‍රජා මූල බැංකු සමිතියක තැන්පත් කර ගිණුම් පවත්වාගෙන යා යුතුව ඇත.

3.5 2017 දෙසැම්බර් 31 වන දිනට සෑම "සමාද්ධි බලකායක්" නමින්ම සමාද්ධි ප්‍රජා මූල බැංකුවේ පවත්වා ගෙන ගිය නිල ඉතිරි කිරීමේ ගිණුමේ අවම තැන්පත් මුදලට සමාන මුදලක්

පමණක් ඉතිරි වන සේ පවත්වා ගනිමින් තැන්පත් මුදල් සියල්ල සඳහා 2018 ජනවාරි 31 දිනට පෙර “කළමනාකරු,සමාද්ධි ප්‍රජා මූල බැංකු සමිතියේඅංක දරණසමාද්ධි ප්‍රාදේශීය සංවිධානයේ” ගිණුමට බැර පිණිස ලියන ලද චෙක් පතක් මගින් අදාළ සමාද්ධි ප්‍රාදේශීය සංවිධානයට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුමට තැන්පත් පිණිස සමාද්ධි බැංකු කළමනාකරු විසින් මූලස්ථාන සමාද්ධි කළමනාකරු වෙත විධිමත් පරිදි භාර දීමෙන් අනතුරුව මූලස්ථාන කළමනාකරු වෙත සමාද්ධි ප්‍රාදේශීය සංවිධානයේ නිල ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කළ යුතුය. නිල ඉතිරි කිරීමේ ගිණුමට තැන්පත් පිණිස සමාද්ධි බැංකු කළමනාකරු විසින් මූලස්ථාන සමාද්ධි කළමනාකරු මගින් සමාද්ධි ප්‍රාදේශීය සංවිධානයේ ගරු සභාපති වෙත විධිමත් පරිදි භාර දිය යුතුය.

3.6 සමාද්ධි බලකා වලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුම අවම තැන්පත් මුදලට යටත්ව 2018 මාර්තු 31 දින දක්වා පවත්වා ගෙන ගොස් එදිනට තැන්පත්ව ඇති සියළුම මුදල් සමාද්ධි ප්‍රාදේශීය සංවිධානයේ නිල ඉතිරි කිරීමේ ගිණුමට ඉහත 3.5 පරිදි කටයුතු කර තැන්පත් කළ යුතුය.

3.7 සමාද්ධි බලකා වලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුම් හි තැන්පත් මුදල් සියල්ල 2018 මාර්තු 31 දින සමාද්ධි ප්‍රාදේශීය සංවිධානයේ නිල ඉතිරි කිරීමේ ගිණුමට ප්‍රේෂණය කිරීමෙන් පසු සියළුම සමාද්ධි බලකා වලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුම් අහෝසි විය යුතුයි.

3.8 ඉහත 3.5 හා 3.6 පරිදි කටයුතු කිරීමට ප්‍රථම සාමාජික එකඟතාවය ලබාගැනීම සඳහා “සමාද්ධි බලකා” නිල ඉතිරි කිරීමේ ගිණුම අවසන් වරට මෙහෙයවීමේ බලය ලත් ගරු සභාපති, ගරු ලේකම් හා ගරු භාණ්ඩාගාරික හෝ මුදල් ලේකම් යන අයගේ අත්සනින් ලිඛිත ඉල්ලීමක් ලබා ගත යුතු වේ. මෙම නිලධාරීන් නොමැති විටක ප්‍රදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා ගත යුතුය.

(4) සමාද්ධි ප්‍රජාමූල සංවිධාන වලට හා සමාද්ධි ප්‍රාදේශීය සංවිධාන වලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුම් හි තැන්පත් මුදල් භාවිතා කිරීම.

4.1 සමාද්ධි ප්‍රජාමූල සංවිධාන වලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුමට තැන්පත් කළ මුදල් භාවිතා කළ හැකි වන්නේ,

(අ) 2013 අංක 01 දරණ සමාද්ධි පනතේ 10 වන වගන්තියේ සඳහන් සමාද්ධි ප්‍රජාමූල සංවිධාන වල පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා 11 වන වගන්තියේ සඳහන් බලතල ප්‍රකාරව 12 වන වගන්තියේ සඳහන් කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම,

(ආ) අංක 2009 / 8 දරණ 2017 මාර්තු 07 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ 4 (1) (අ) නියෝගය යටතේ ඡේද අංක 15 (7) හි සඳහන් කාර්යන් සඳහා මෙන්ම,

(ඇ) අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ලබන චක්‍රමුල්බයක සඳහන් විශේෂිත කාර්යන් සඳහා පමණි.

4.2 සමාද්ධි ප්‍රාදේශීය සංවිධාන වලට අයත් නිල ඉතිරි කිරීමේ ගිණුමට තැන්පත් කළ මුදල් භාවිතා කළ හැකි වන්නේ,

(අ) 2013 අංක 01 දරණ සමාද්ධි පනතේ 16 වන වගන්තියේ සඳහන් සමාද්ධි ප්‍රාදේශීය සංවිධාන වල පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා 17 වන වගන්තියේ සඳහන් බලතල ප්‍රකාරව 18 වන වගන්තියේ සඳහන් කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම,

(ආ) ඉහත 4.1 (ආ) හි සඳහන් පරිදි සමාද්ධි ප්‍රාදේශීය සංවිධානයකට අදාළ වන්නා වූ කාර්යන් සඳහා මෙන්ම,

(ඇ) අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ලබන චක්‍රමුල්බයක සඳහන් විශේෂිත කාර්යයන් සඳහා පමණි.

(5) ප්‍රේෂණය කළ තැන්පත් මුදල් පිළිබඳ වාර්තා කිරීම.


5.1 ඉහත 2.5 හා 2.6 පරිදි මෙන්ම 3.5 හා 3.6 පරිදි කටයුතු කිරීමෙන් පසු සමාද්ධි ප්‍රජාමූල බැංකු වෙතින් ඇමුණුම් 1 පරිදි ලබා ගත් තොරතුරු පදනම් කරගෙන සමාද්ධි ප්‍රජාමූල බැංකු සමිති කළමනාකරුවන් විසින් ඇමුණුම 2 ආකෘතියට අනුව සවිස්තර වාර්ථාවක් දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂ

වෙත 2018/2/10 දිනට ප්‍රථම (2018/ජනවාරි 31 දිනට ප්‍රථම ප්‍රේෂණය කළ තැන්පත් මුදල් පිළිබඳ විස්තර) හා 2018/04/10 දිනට ප්‍රථම (2018 මාර්තු 31 දින ප්‍රේෂණය කළ තැන්පත් මුදල් පිළිබඳ විස්තර) යැවිය යුතුයි.

5.2 ඉහත 5.1 පරිදි සමාද්ධි බැංකු සමිති කළමනාකරුවන් වෙතින් ලද වාර්ථා පදනම් කරගෙන දිස්ත්‍රික් බැංකු කළමනාකරු විසින් ඇමුණුම 3 පරිදි සකස් කරන ලද වාර්ථාවක් 2018/02/15 දිනට ප්‍රථම හා 2018/04/15 දිනට ප්‍රථම ප්‍රජාමූල සංවිධාන අංශ භාර අධ්‍යක්ෂ වෙත එවිය යුතුයි.

සැ.යු. **1.** සමාද්ධි ප්‍රජාමූල සංවිධාන හා සමාද්ධි ප්‍රාදේශීය සංවිධාන විසින් අනුගමනය කළ යුතු ගිණුම් ක්‍රමවේදයට අදාළ වක්‍රලේඛය පසුව නිකුත් කරනු ඇත.

2. මෙම වක්‍රලේඛය සම්බන්ධයෙන් යම් පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේ නම් සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රජාමූල සංවිධාන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙත නොපැකිළිව ඇමතීමට කාරුණික වන්න. (දුරකථන අංක - **011-2873794, 071-4118226**)



ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න

අධ්‍යක්ෂ ජනරාල්

පිටපත් - **1.** සමාජ සවිබල ගැන්වීම් සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය

ගරු එස්.බී. දිසානායක මැතිතුමා

- කා.දැ.ගැ.ස.

2. සමාජ සවිබල ගැන්වීම් සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය

අමාත්‍ය රන්ජන් රාමනායක මැතිතුමා

- කා.දැ.ගැ.ස.

3. ලේකම් , සමාජ සවිබල ගැන්වීම් සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ

අමාත්‍යාංශය

- කා.දැ.ස.

4. අතිරේක ලේකම් - සංවර්ධන - සමාජ සවිබල ගැන්වීම් සුභසාධන හා කන්ද

උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය

- කා.දැ.ස.

5. අතිරේක ලේකම් - (පාලන හා මුදල්) - සමාජ සවිබල ගැන්වීම් සුභසාධන හා කන්ද

උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය

- කා.දැ.ස.

6. ප්‍රධාන ගණකාධිකාරී - සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

- කා.දැ.ස.

7. ප්‍රධාන අභ්‍යන්තර විගණක - සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

- කා.දැ.ස.

8. සියළුම අධ්‍යක්ෂකවරුන් - සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

- කා.දැ.ස.